

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, AUGUST 31, 1900.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."]

TAKE notice, that unless within three months from the 3rd day of August 1900, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 at his office at Matara and make claim to the said lands or any of them or to some interest therein :

Such Special Officer, in pursuance of the powers vested in him by Ordinance No. 1 of 1897, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. P. LEWIS,
Special Officer.

Description of Lands referred to.

I.

The land commonly called or known as Wellanahena, Dolehena, Egodahahena, and Millagahahena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 116 acres and 2 roods, shown as lot 28 in sheet O $\frac{10}{52,60}$ and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by the Liyanagedola, the Doladekedola, Eramudugahadeniya-atara belonging to Crown, and Induradeniya claimed by Attadassa Unnanse ; on the east by the Millagahahenadola ; on the south by Angaliadda claimed by Don Carolis and others, Thikmaliadda claimed by do., Koskandakumbura claimed by P. Jayatu and others, Dumbutukandehena belonging to Crown, Polkolatennahena claimed by Pererahamy, Dolayayadeniya, claimed by Don Luwis Rajapaksa and others, the Liyanagedola, the minor road to Urubokka, and Kankanigewattehena claimed by A. Saron Appu and others ; on the west by Liyanakandawatta belonging to S. Balahamy and others, the footpath, Abakolaheda *alias* Galassehena belonging to Crown, and Tennahena claimed by S. Don Dines and others.

දින 31 1900 බවට අලෝචනා මස 3 වෙනි දින පටන් තුන්මාසකට ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් වම් 1897වන නොම්මර 1වන ආඥාපණයෙන් 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේගේ මාතර කන්තෝරුවේදී උත්තාන්තේගේ ඉදිරිපිටට ඇවිත් පෙනීසිට එහි ඉඩම්වලට නොහොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොගෙදනොත්, එහි විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේගේ වම් 1897වන නොම්මර 1වන ආඥාපණයෙන් ලැබී තිබෙන බලයේ ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියායු එහි ඉඩම් එක්කෝ එහි අයිතිවාසිකමක් ගෙණ හැරදක්වන්නට නොගෙදන සෑම ඉඩම් රජසන්නක ඉඩම් හැරිමට උත්තාන්තේගේ අත්පත ඇති ලියවිලිකරුන් උත්තාන්තේ විසින් ප්‍රකාශ කරණ බව මෙහිින් දැනගත හැකිය.

ජේ. පී. ලුවිස්,
විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේගේ.

ඉඩම්වල නොරතුරු.

I.

දකුණු පලාතට අයිති මාතර දිස්ත්‍රික්කේ මොරවත්තෝරලේ බෙරලපණුවර යන ගම තිබෙන මේ සමග අඩුකාපු සහතික සිතියමේ පෙනෙන අක්කර 116කුත්, රුඹු 2ක් බිම්කරම ඇති වැල්ලාණයේතද, දොළේගේතද, එගොඩගේතද විල්ලගහගේතද කිසිකම $\frac{10}{52,60}$ සිතියමපවුයේ 28න් පෙන්වන බිම්කවිටිමට මායිම් -- උතුරට ලියනගේදොලද, දොලදෙරක් දොලද, රජසන්නක එරමුදුගහදෙහියේ අතුරද, අත්තදසලන්නාන්තේ විසින් අයිතිවාසිකම් කිසිකම ඉදුරේ දෙහියද ; නැගෙනහිරට මිල්ලගහගේතේ දොලද ; දකුණට දොන් කරෝලියේ සහ තවත් අගවල් විසින් අයිතිවාසිකම් කිසිකම අගල් ලියද්දද, එම අගවල් විසින් අයිතිවාසිකම් කිසිකම නික්මාලියද්දද, පී. ජයා සහ තවත් අගවල් විසින් අයිතිවාසිකම් කිසිකම කොස්කදකුමුරද, රජසන්නක දුමුටුකන්දේගේතද, පෙරහාමි විසින් අයිතිවාසිකම් කිසිකම පොල්කොලනාන්තේ ගේතද, දොන් එවිස් රජපහ සහ තවත් අගවල් විසින් අයිතිවාසිකම් කිසිකම දොලයාගේදෙහියද, ලියනගේදොලද, උරුවොක්කට යන සුළු පාරද, එ. සරෙන්අපපු සහ තවත් අගවල් විසින් අයිතිවාසිකම් කිසිකම කන්තානිගේවත්තේ ගේතද ; බස්නාගුරට ඇස්. බාලහාමි සහ තවත් අගවල්වත්තේ අයිති ලියනකන්දේවත්තද, අඹිපාරද, රජසන්නක අබකොලගේත නොහොත් ගලස්ගේගේතද, ඇස්. දොන් දිනෙස් සහ තවත් අගවල් විසින් අයිතිවාසිකම් කිසිකම තැන්නේගේතද.

இவ்வறிவித்தலின் திகதியாகிய 1900 ம் ஆண்டு-த்த ஆவணிமீ 3 ந் திகதியிலிருந்து மூன்று மாதத்திற்குள் என இதன் கீழ் விவரித்திருக்கும் காணிக்கை யல்லது அக்காணிக்கை லெவற்றையும் குறித்த உரித்துப்பெசுவோர்கள் யாருமிருந்தால், அவர்கள் 1897 ம் ஆண்டு முதலாம் நொம்பர் சட்டத்தின் 28 ம் பிரிவின்படி ஏற்படுத்திய குறிப்பான உத்தியோகஸ்தர் முன்பாக மாத்தூற அவரது கந்தோரில் தெரிபட்டு மேற்படி காணிக்கை அல்லது அவற்றி லெதையும் குறித்த யாதும் உரிமை அல்லது உடன்கை காண்பியாதிருந்தால், மேற்சொல்லிய குறித்த உத்தியோகஸ்தராக தம்மில் 1897 ம் ஆண்டு முதலாம் இலக்கச் சட்டத்தினால் தனக்குக் கொடுத்திருக்கும் தத்

அவத்தைக்கொண்டு தன் கையொப்பமிட்டு எழுத்தமூலமாய் சொல்லப்பட்ட காணிகளை அல்லது அவைகளின் உரிக்கப்பேசப்பட்டவர்கள் வெளிப்படாவிடில் முடிக்குரிய ஆகனமென்று வெளியரங்கப்படுத்தவார்.


ஜே. பி. லூவீஸ்,
குறிப்பான உத்தியோகஸ்தர்.

I

சொல்லப்பட்ட காணிகளின் விவரம்.

தென்மாகாணத்தின் மாத்தறை மிஸ்திரிக்கில் மொறவக்கோறையைச்சேர்ந்த பெறளபனாகுற யென்னும் கிராமத்திலுள்ள $0 \frac{10}{52, 60}$ அளவுக்கடதாசியில் காணப்படும் பங்கு 28 ம் பிரிவுபடி வெள்ளானேகேன, தொலேகேன, எகொடகேன, மிள்ளகாகேன யென்று பொதுவாய்ச் சொல்லப்படுகிற அல்லது அறியப்படுகிற இத்தோடனைத்திருக்கும் அட்சரத்தால் குறிக்கப்பட்ட உறுதிப்படுத்திய டாப்பில் விவரிக்கப்பட்டதம் 116 ஏக்கர் 2 றுட்வில்தாரமுள்ளது :—

எல்லை, வடக்கு-ளியனகேதொல, தொலதெகேதொல, அரசாட்சிக்குள்ள எரமுதுகாதெனியேஅத்தார, அத்ததாஸ உன்னுஞ்சே உரித்துபேசும் இத்தரேதெனிய; கிழக்கு-மிள்ளகாகேனேதொல; தெற்கு-தொனகரேனிகும் சிலபேர்களும் உரித்துபேசும் அங்கள்ளியத்த, மேற்சொல்லியவர்கள் உரித்துபேசும் திக்மாளியத்த, பி. ஜயத்தம் சிலபேர்களும் உரித்துபேசும் கொஸ்கந்தகும்புர, அரசாட்சிக்குள்ள தும்புகந்தேகேன, பேரேறாகாமி உரித்துபேசும் பொல்கொலதென்னேகேன, தொன் லூவீஸ் ராஜபக்சவும் சிலபேர்களும் உரித்துபேசும் தொலயாயேதெனிய, ளியனகேதொல, ஊறூபொக்கவுக்குபோகும் சின்னரேட்டும், எ. ஸரென்அப்புவும் சிலபேர்களும் உரித்துபேசும் கன்கானிகேவத்தேகேன; மேற்கு-எஸ். பாலகாமியும் சிலபேர்களுக்குமுடைய ளியன்கந்தேவத்த, அடிபாதை, அரசாட்சிக்குள்ள அபகொலகேன அல்லது களஸ்ஸேகேன; எஸ். தொன் துன்னேசும் சிலபேர்களும் உரித்துபேசும் தென்னேகேன.



Land lot No. 28, called Wellanahena, Dolehena, Egdahahena, and Millagahahena, situated in the village Beralapanatara in the Udugaha pattu of the Morowak korale, containing in extent 116A. 2R. 0R.

Sheet No. $0 \frac{10}{52, 60}$

Surveyor-General's Office,
Colombo, March 2, 1900.

S. J. C. MORE,
for Surveyor-General.


II.

The land commonly called or known as Wambotuhena, situate in the village of Beralapanatara in the Morowak korale of the Mataara District, in the Southern Province, containing in extent 16 acres 1 rood and 12 perches, shown as lot 10 in sheet $0 \frac{10}{36, 44}$ and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Pussagalahena and Dolaegodahena claimed by S. Don Dines and others, Pussagalahenawatta claimed by S. Heenbaba and others; on the east by Galabindunahena belonging to Crown; on the south by Induradeniya claimed by Attadassa Unnanse; on the south-west by Eramudugahadeniya-atura belonging to Crown.

දකුණු පලාතට අයිති මාතර දිස්ත්‍රික්කේ මොරවත්තකෝරළේ බෙරලපනොතර සහ ගම් නිවෙන මේ සමඟ අඹුනාපු සහතික සිතියමේ පොතන අක්කර 16කුත්, රූඩ් 1කුත්, පර්චස් 12ක් කිමතරම ඇති වම්බොවුගේන කියන $\frac{10}{36, 44}$ සිතියම පත්‍රයේ 10ක් පෙන්වන නිමකවිටියට මාසිම්—රුකුරට ඇස්. දෙන දිනෙස් සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කියන පුස්ස ගල්ලගේන සහ දොලාගුණගේනද, ඇස්. හිත්බඩ සහ තවත් අයවල් විසින් අයිතිවාසිකම් කියන පුස්සගල්ලගේනේවත් තද ; නැගෙනහිරට රජසන්නක ගල්ලදිගේනේනද ; දකුණට අත්තදසලන්නාන්ගේ විසින් අයිතිවාසිකම් කියන ඉදුරේ දෙහියද ; දකුණු බස්නාහිරට රජසන්නක එරමුදගහදෙහියේ අතුරද.

தென்மாகாணத்தின் மாத்துறை டிஸ்த்ரிக்டில் மொறவக்கோறளையச்சேர்ந்த பெறளபனாதற யென்னும் கிராமத்திலுள்ள $\frac{10}{36, 44}$ அளவுக்கடதாசியில் காணப்படும் பங்கு 10 ம் பிரிவுபடி வம்பொட்டுகேன யென்று பொதுவாய்ச் சொல்லப்படுகிற அல்லது அறியப்படுகிற இத்தோடணத்திருக்கும் அட்சரத்தால் குறிக்கப்பட்ட உறுதிப்படுத்திய டாப்பில் விவரிக்கப்பட்டதும் 16 ஏக்கர் 1 றூட் 12 பர்சஸ் விஸ்தாரமுள்ளது ;—

எல்லை, வடக்கு-எஸ். தொன் திணைசும் சிலபேர்க்களும் உரித்தபேசும் புஸ்ஸகளகேனும், தொள்ளகொடகேனும், எஸ். கிணப்பாவும் சிலபேர்க்களும் உரித்தபேசும் புஸ்ஸகளகேனேவத்த ; கிழக்கு-அரசாட்சிக்குள்ள களபிங் களகேன ; தெற்கு-அத்ததாஸ உன்னுள்ளே உரித்தபேசும் இஹுரேதெனிய : தென்மேற்கு-அரசாட்சிக்குள்ள ஈரமுதுகாதெனியேஅத்தார.



Land lot No. 10, called Wambotuhena, situated in the village Beralapanatara in the Udugaha pattu of Morowak korale, containing in extent 16A. 1R. 12P.

Sheet No. $\frac{10}{36, 44}$

Surveyor-General's Office,
Colombo, March 2, 1900.

S.F.J. C. MORE,
for Surveyor-General.